

පළාත් මාර්ග හා කර්මාන්ත අමාත්‍යාංශය,
බස්නාහිර පළාත.
2021.02.

පළාත් මාර්ග, ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශය යටතේ ඇති පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නොවන බණ්ඩ 2 සේවා ගණයේ වෙළඳ කළමනාකරු තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම

පළාත් මාර්ග, ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශය යටතේ ඇති පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නොවන බණ්ඩ 2 සේවා ගණයේ වෙළඳ කළමනාකරු තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

පුරප්පාඩු ගණන : 09

1. වැටුප් පරිමාණය, වයස් සීමාව

1.1. වාර්ෂික ඒකාබද්ධ වැටුප - (රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 අනුව MN 1-2016)

1.2. වැටුප් පරිමාණය - රු.27,140 - 10 x 300 - 11 x 350 - 10 x 495 - 10 x 660 - 45,540/-

2. සේවා කොන්දේසි

බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමා විසින් 2018.03.23 දිනැතිව අනුමත කර ඇති බඳවා ගැනීමේ පරිපාටිය අනුව බඳවා ගැනීමේ කොන්දේසි තීරණය වේ. මෙම තනතුර ස්ථිරය. විශ්‍රාම වැටුප් සහිතය. ඔබට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයට ඔබ යටත් විය යුතු වේ. වැන්දඹු අනන්දරු/ වැන්දඹු පුරුෂ අනන්දරු විශ්‍රාම වැටුප් අරමුදලට දායක විය යුතුය.

3. අධ්‍යාපන සුදුසුකම්

භාෂාව, ගණිතය හා ඉංග්‍රීසි ඇතුළුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පිරිසෙයින් සම්මාන දෙකක් සහිතව විෂයයන් හයකින් සමත් වී තිබීම

4. පළපුරුද්ද

කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අලෙවිසැලක අලෙවි කටයුතු පිළිබඳ වසර 02 ක අබණ්ඩ පළපුරුද්ද හෝ රජයේ ලියාපදිංචි ආයතනයක වෙළඳ කළමනාකරු වශයෙන් අවුරුදු 01 ක පළපුරුද්ද තිබිය යුතුය.

5. වෙනත් සුදුසුකම්

- 5.1. දැනට බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නියුතු තනතුරෙහි ස්ථිර කරනු ලැබූ අයෙකු වීම
- 5.2. සෑම අපේක්ෂකයෙකුම බස්නාහිර පළාත තුළ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත්, තනතුරෙහි රාජකාරි ඉටු කිරීමටත්, ප්‍රමාණක් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය.
- 5.3. තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සියලුම සුදුසුකම් සම්පූර්ණ කළයුතු බවට අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ/ගැසට් පත්‍රයේ සඳහන් කරනු ලබන දිනට සෑම අපේක්ෂකයෙකුම එම සුදුසුකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.
- 5.4. ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවීමේ හැකියාව තිබිය යුතුය.

6. බඳවා ගැනීමේ ක්‍රමය

සුදුසුකම්ලත් අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මඟින් බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.

7. අයදුම්පත

මේ සමඟ අමුණා ඇති ආදර්ශ ආකෘතියට අනුව A4 ප්‍රමාණයේ කඩදාසියක තනිපිටුව භාවිතා කරමින් පිළියෙල කළ අයදුම්පත් **2021.04.01** දිනට පෙර දෙපාර්තමේන්තු ප්‍රධානියා මඟින් **ලේකම්, පළාත් මාර්ග ප්‍රවාහන අමාත්‍යාංශය, අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල** යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාර දිය යුතුය. ඉල්ලුම්පත බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි පැහැදිලිව ඉල්ලුම් කරන තනතුර සඳහන් කළ යුතුය. අසම්පූර්ණ අයදුම්පත් හා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට පසු ලැබෙන අයදුම්පත් භාර ගනු නොලැබේ. අයදුම්පත් ලැබුණු බවක් දන්වා එවනු නොලැබේ.

8. අයදුම්පත් කැඳවීමේ නිවේදනයට අදාළ කරුණු හෝ මෙම නිවේදනයෙන් ආවරණය නොවන කරුණු සම්බන්ධයෙන් බස්නාහිර පළාත්, මාර්ග, ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ගේ තීරණය අවසාන තීරණය වේ.

කේ. වම්පා එන්. පෙරේරා,
ලේකම්,
පළාත් මාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශය,
බස්නාහිර පළාත.

| | | |
|----|--|--|
| 7. | | |
| 8. | | |

| | | |
|----|--|--|
| 7. | | |
| 8. | | |

9. පළපුරුද්ද :

| ආයතනයේ නම | කාල සීමාව |
|-----------|-----------|
| | |
| | |

10. සේවා විස්තර :

- I. බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ දැනට දරන තනතුර හා එම තනතුරට පත්වූ දිනය :
- II. සේවය ස්ථිර කරන ලද දිනය :
- III. බස්නාහිර පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කල දිනය :

11. ඔබ කිසියම් සාපරාධි වරදකට උසාවියෙන් දඬුවම් ලබා තිබේ නම් ඒ පිළිබඳ විස්තර දක්වන්න.

12. ඉහත සඳහන් කර ඇති තොරතුරු මාගේ දැනීමේ හා විශ්වාසයේ පරිදි සත්‍ය හා නිවැරදි බව මෙයින් සහතික කරමි. මෙම බඳවා ගැනීම පිළිබඳ කොන්දේසි අනුව මවිසින් සාවද්‍ය තොරතුරක් දක්වා ඇතොත් මාගේ අයදුම්පත ප්‍රතික්ෂේප කළ හැකි බවත්, තෝරා ගැනීමෙන් පසුව ඒ බැව් හෙළි වුවහොත් කිසිදු වන්දියක් නොමැතිව සේවය අවසන් කරනු ලැබීමට යටත්වන බව ද දනිමි.

දිනය :
.....
 අයදුම්කරුගේ අත්සන

13. දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සහතිකය

.....මයා/මිය/මෙනවිය මෙම දෙපාර්තමේන්තුවේ
 වශයෙන් දින සිට සේවය කරන බවත්,
 තනතුර ස්ථිර කර ඇති බවත්, සේවා කාලය තුළ සියලුම වැටුප් වර්ධක උපයාගෙන ඇති බවත්,
 අයදුම්පතේ සඳහන් කර ඇති තොරතුරු සඳහා නිලධාරියාගේ පෞද්ගලික ලිපි ගොනුව පරීක්ෂා කර
 බැලූ බවත්, ඒවා නිවැරදි බවත් සහතික කරමි.

අයදුම්පත් කැඳවීමේ නිවේදනය අනුව ඔහු/ ඇය සුදුසුකම් සපුරා ඇති බැවින්, අයදුම්පත නිර්දේශ කර ඉදිරිපත් කරමි.

දිනය :
.....
 දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අත්සන
 (නිල මුද්‍රාව තබන්න)